

සරල කළ විස්තීරණ ආදායම් ප්‍රකාශය	බැංකුව LKR Mn		සමුහය PKR Mn	
ජුනි 30 දිනෙන් අවසන් කාලව්‍යේදය සඳහා	2026	2025	2026	2025
පොළී ආදායම	1,132	1,018	163,020	160,221
පොළී වියදම්	(504)	(443)	(80,664)	(81,265)
ශුද්ධ පොළී ආදායම	628	575	82,356	78,956
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	88	58	14,848	12,309
ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම	184	82	7,132	7,626
මුළු මෙහෙයුම් ආදායම	900	715	104,336	98,891
ණය භාතිය සහ වෙනත් අලාභයන්	(13)	71	(348)	4,155
සේවක මණ්ඩල වියදම්	(226)	(232)	(17,918)	(15,010)
වෙනත් වියදම්	(307)	(268)	(28,259)	(26,687)
ආශ්‍රිත සමාගම්වල සහ බද්ධ ව්‍යාපාරවල ලාභයෙන් හිමි කොටස	-	-	1,022	1,199
බදුවලට පෙර ලාභය/(අලාභය)	353	286	58,833	62,548
ආදායම් බදු සහ අනෙකුත් බදු	(176)	(159)	(30,738)	(33,158)
කාල සීමාව සඳහා ලාභය / (අලාභය)	177	127	28,095	29,390
වෙනත් විස්තීරණ ආදායම, ශුද්ධ බදු	115	21	(8,733)	10,342
කාල සීමාව සඳහා සම්පූර්ණ විස්තීරණ ආදායම	293	148	19,362	39,732

සරල කළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය	බැංකුව LKR Mn		සමුහය PKR Mn	
අවසන් දිනට	30.06.2026	31.12.2025	30.06.2026	31.12.2025
		විගණනය කරන ලද		විගණනය කරන ලද
වත්කම්				
මුදල් සහ මුදල් සමානයන්	338	278	223,975	211,224
මහ බැංකු සමග ඇති ශේෂ	631	179	-	-
බැංකු සමඟ තැන්පතු ස්ථානගත කිරීම්	3,245	1,747	166,427	140,868
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	1	0	0	16
ලාභය හෝ අලාභය හරහා හඳුනාගත් මූල්‍ය වත්කම්	-	-	15,394	13,001
ක්‍රමක්ෂය කළ පිරිවැය යටතේ මූල්‍ය වත්කම් - ණය සහ අත්තිකාරම්	15,462	15,578	891,394	821,712
ක්‍රමක්ෂය කළ පිරිවැය යටතේ මූල්‍ය වත්කම් - ණය සහ වෙනත් උපකරණ	952	403	33,490	35,638
වෙනත් විස්තීර්ණ ආදායම් හරහා සාධාරණ වටිනාකමින් මිනිනු ලබන මූල්‍ය වත්කම්	6,916	11,018	2,185,861	2,037,335
අනුබද්ධිත සමාගම්, ආශ්‍රිත සමාගම් සහ හවුල් ව්‍යාපාරවල ආයෝජනය	-	-	14,897	13,072
දේපල, පිරියත සහ උපකරණ	472	504	116,471	114,126
වෙනත් වත්කම්	326	266	181,998	191,750
මුළු වත්කම්	28,344	29,974	3,829,906	3,578,742
වගකීම්				
බැංකුවලට ගෙවිය යුතු	129	2,234	351,199	460,012
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-
ලාභය හෝ අලාභය හරහා හඳුනාගත් මූල්‍ය වගකීම්	-	-	-	-
ක්‍රමක්ෂය කළ පිරිවැය යටතේ මූල්‍ය වගකීම් - තැන්පත්කරුවන් හිසා	18,107	18,058	2,935,942	2,529,503
ක්‍රමක්ෂය කළ පිරිවැය යටතේ මූල්‍ය වගකීම් - වෙනත් ණය ගැතියන් හිසා	-	104	25,057	16,157
නිකුත් කළ ණය සුරැකුම්පත්	-	-	-	-
බදු වගකීම්	69	55	39,571	49,341
වෙනත් වගකීම් සහ ප්‍රතිපාදන	1,044	821	142,968	186,550
මුළු වගකීම්	19,349	21,273	3,494,736	3,241,563
කොටස්				
ප්‍රකාශිත ප්‍රාග්ධනය/ පැවරූ ප්‍රාග්ධනය	3,970	3,970	11,851	11,851
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	372	364	115,586	113,681
රඳවා ගත් ඉපැයීම්	3,392	3,224	65,829	74,810
වෙනත් සංචිත	1,260	1,145	141,059	136,069
මුළු කොටස් හිමියන්ගේ කොටස්	8,994	8,702	334,324	336,410
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	845	768
මුළු කොටස්	8,994	8,702	335,170	337,179
මුළු කොටස් සහ වගකීම්	28,344	29,974	3,829,906	3,578,742
අසම්භාව්‍ය වගකීම් සහ බැඳීම්	19,831	15,535	1,319,368	950,107

සටහන: සඳහන් කර ඇති මුදල භාතිකරණ, ක්‍රමක්ෂය සහ ක්ෂයවීම් වලින් ශුද්ධ වේ.

සහතික කිරීම:				
පහත අත්සන් කර ඇති අපි, MCB බැංකුවේ සාමාන්‍යාධිකාරී සහ දෙපාර්තමේන්තු ප්‍රධානී - මූල්‍ය පාලන වන අතර, ඒකාබද්ධව සහතික කරන්නෙ:				
(අ) ඉහත ප්‍රකාශන පිළියෙල කොට ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කළ ආකෘතියට සහ නිර්වචනයන්ට අනුකූලව බවත්,				
(ආ) මෙම ප්‍රකාශවල අඩංගු තොරතුරු විගණනය කළ ලෙස ප්‍රකාශ කර නොමැති නම් බැංකුවේ විගණනය නොකළ මූල්‍ය ප්‍රකාශනවලින් උපුටා ගෙන ඇත.				

තහීර් ඊයාස් සාමාන්‍යාධිකාරී 2026 අගෝස්තු 28	තුෂාර පෙරේරා දෙපාර්තමේන්තු ප්‍රධානී- මූල්‍ය පාලනය 2026 අගෝස්තු 28	
---	---	---

තෝරාගත් කාර්ය සාධන දර්ශක/ප්‍රධාන මූල්‍ය දත්ත		
අයිතමය	වත්මන් කාලය 30.06.2026	පෙර කාල සීමාව 31.12.2025
නියාමන ප්‍රාග්ධන ප්‍රමාණවත් බව (රූපියල් මිලියන වලින්)		
පොදු කොටස් ස්ථරය 1	6,930	7,998
1 වන ස්ථරයේ ප්‍රාග්ධනය	6,930	7,998
මුළු නියාමන ප්‍රාග්ධනය	7,137	8,188
නියාමන ප්‍රාග්ධන අනුපාත (%)		
පොදු කොටස් ස්ථරය 1 ප්‍රාග්ධනය (%) (අවම අවශ්‍යතාවය: 7%)	36.66	44.26
1 වන ස්ථරයේ ප්‍රාග්ධන අනුපාතය (%) (අවම අවශ්‍යතාවය: 8.50%)	36.66	44.26
මුළු ප්‍රාග්ධන අනුපාතය (%) (අවම අවශ්‍යතාවය: 12.50%)	37.75	45.31
බාසල III ලීවර අනුපාතය (අවම අවශ්‍යතාවය: 3%)	23	24
නියාමන ද්‍රවශීලතා අවශ්‍යතාවය		
ද්‍රවශීලතා ආවරණ අනුපාතය (%) - (අවම අවශ්‍යතාවය: 100%)		
-රූපියල් (%)	275	522
-සියලු මුදල් (%)	227	511
ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය (%) - (අවම අවශ්‍යතාවය: 100%)	159	187

වත්කම් ගුණාත්මකභාවය		
දුර්වල ණය (අදියර 3) මුළු ණය වලට, අනුපාතය (%) දළ පදනම*	5.64	3.94
දුර්වල ණය (අදියර 3) මුළු ණය වලට, අනුපාතය (%) ශුද්ධ පදනම*	2.78	1.20
අදියර 3 ණය වලට, අනුපාතය (%)*	53.08	71.11

ආදායම් සහ ලාභදායීතාවය		
ශුද්ධ පොළී ආන්තිකය (%)	4.37	4.16
වත්කම් මත ප්‍රතිලාභය (බදු ගෙවීමට පෙර) (%)	1.23	1.04
කොටස් මත ප්‍රතිලාභය (%)	4.01	3.32
ආදායම් අනුපාතයට පිරිවැය (%)	60.18	66.33

සංදේශ තොරතුරු		
ණය ශ්‍රේණිගත කිරීම (Fitch ශ්‍රේණිගත කිරීම්)	AA (Ika)	AA (Ika)
සේවක සංඛ්‍යාව	117	114
ශාඛා ගණන	5	5
* ආපසු නොගත් ණය කොටස ඇතුළුව		

පැහැදිලි කිරීමේ සටහන්
1. 2025 දෙසැම්බර් 31 න් අවසන් වූ වර්ෂය සඳහා වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගණනය කිරීමේ ක්‍රමවේදයන්හි කිසිදු වෙනසක් සිදු නොවීය. 2. අතුරු මූල්‍ය වාර්තාකරණය සඳහා පකිස්ථානයේ අදාළ වන පරිදි ගිණුම්කරණ සහ වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූලව ඒකාබද්ධ අතුරු මූල්‍ය ප්‍රකාශන සකස් කර ඇත. අතුරු මූල්‍ය වාර්තාකරණය සඳහා පාකිස්තානයේ අදාළ වන ගිණුම්කරණ සහ වාර්තාකරණ ප්‍රමිතීන් සමන්විත වන්නේ - 2017 සමාගම් පනත යටතේ දැනුම් දී ඇති පරිදි ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිති මණ්ඩලය IASB විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිතිය IAS 34, අතුරු මූල්‍ය වර්ගීකරණය; - 2017 සමාගම් පනත යටතේ දැනුම් දී ඇති පරිදි පකිස්ථානයේ වරලත් ගණකධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද ඉස්ලාමීය මූල්‍ය ගිණුම්කරණ ප්‍රමිති (IFAS); - 1962 බැංකු සමාගම් ආඥාපනත සහ 2017 සමාගම් පනත යටතේ නිකුත් කරන ලද විධිවිධාන සහ විධාන; සහ - පකිස්ථානයේ රාජ්‍ය බැංකුව (SBP) සහ පකිස්ථානයේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SECP) විසින් නිකුත් කරන ලද නියෝග

1962 බැංකු සමාගම් ආඥා පනතේ, 2017 සමාගම් පනතේ යටතේ අවශ්‍යතා හෝ SBP සහ SECP විසින් නිකුත් කරන ලද නියෝග IFAS හි අවශ්‍යතා සමඟ වෙනස් වන විට, 1962 බැංකු සමාගම් ආඥාපනත, 2017 සමාගම් පනතේ අවශ්‍යතා සහ වීම නියෝග බලපැවැත්වේ.

Credit Ratings

MCB ශ්‍රී ලංකා බැංකු ශාඛාව Fitch Ratings Lanka විසින් AA (Ika) ස්ථාවර ලෙස ශ්‍රේණිගත කර ඇත

Group by PACRA

Short Term - A1+
Long Term - AAA

Exchange rate: Pak Rs. 1 = LKR 1.208 (30th June 2026)



සීමාසහිත MCB බැංකුව

කොටුව - පිටකොටුව - මරදාන - වැල්ලවත්ත - මහනුවර

සීමාසහිත MCB බැංකුව යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බලපත්‍රලාභී වාණිජ බැංකුවකි